

රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුම් (DFCAs) සහ රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුම් (DRAs)

1. නිමැවුමේ ස්වභාවය.

රාජ්‍ය තාන්ත්‍රිකයින් සඳහා වූ ගිණුම් නිමැයුමකි.

2. ගනුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ.

2.1. පොළී අනුපාතය.

නවතම පොළී අනුපාත සඳහා <https://www.peoplesbank.lk/interest-rates/> වෙබ් අඩවියට පිවිසෙන්න.

2.2. ගාස්තු අයකිරීමකින් තොරව ආමුඛ ප්‍රේෂණ ගිණුම්වලට බැර කරනු ලැබේ.

2.3. ඔබේ ආයෝජන සඳහා 100% ක ආරක්ෂාව.

3. යෝග්‍යතාවය.

3.1. විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල.

3.2. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නේවාසික වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇති රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්.

3.3. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නේවාසික වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇති ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයින්.

4. පොදු.

- රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුම් (DFCAs) ඉතුරුම්, ජංගම (අයිරා කරණයෙන් තොරව) හෝ ස්ථාවර තැන්පතු වශයෙන් දේශීය බැංකු ඒකකයක, ඕනෑම ව්‍යවහාර මුදල් වර්ගයකින් විවෘත කර පවත්වාගෙන යා හැකිය - එනම්, ඇමෙරිකානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, යුරෝ, ඕස්ට්‍රේලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, හොංකොං ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ජැපාන් යෙන්, ස්විඩිෂ් ක්‍රෝනර්, නවසීලන්ත ඩොලර්, ඩැනිෂ් ක්‍රෝනර්, නෝර්විජියන් ක්‍රෝනර්, චීන යුචාන්, ස්විස් ෆ්‍රැන්ක්ස්, තායි භාට් සහ ඉන්දියානු රුපියල්.
- රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුම් (DRAs) ද ඉතුරුම්, ජංගම (අයිරා කරණයෙන් තොරව) හෝ ස්ථාවර තැන්පතු වශයෙන් දේශීය බැංකු ඒකකයක විවෘත කර පවත්වාගෙන යා හැකිය.
- පුද්ගලයන් විසින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුම් (DFCAs) සහ රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුම් (DRAs) තනි පුද්ගල ගිණුම් වශයෙන් හෝ වෙනත් සුදුසුකම් ලත් පුද්ගලයෙකු සමඟ බද්ධ ගිණුම් වශයෙන් පවත්වා ගෙන යා හැකිය.

4.1. ගිණුමක් විවෘත කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙල.

4.1.1. තනි පුද්ගලයින් සඳහා, ගිණුම විවෘත කිරීමේ අයදුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් (ඡායාරූපය, විස්තර, විසා සහ වෙනස් කිරීම් සඳහා තහවුරු කර ඇති පිටු) KYC ආකෘති පත්‍රය, විදේශ ගිණුම් බදු අනුකූලතා පනත යටතේ වූ ප්‍රකාශනය සහ බැංකුව කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

4.1.2. රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත සුදුසු පරිදි, KYC ආකෘති පත්‍ර, විදේශ ගිණුම් බදු අනුකූලතා පනත යටතේ වූ ප්‍රකාශනය සහ බැංකුව කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

4.1.3. රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුමක් (DFCAs) / රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුමක් (DRAs) විවෘත කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානියා හෝ බලයලත් නිලධාරියෙකු විසින් දූත මණ්ඩල ලිපි ශීර්ෂයක අත්සන් කරන ලද ඉල්ලීම් ලිපියක්.

4.2. අවම ශේෂ අවශ්‍යතාවය.

විදේශ මුදල්	ඉතුරුම් ගිණුම්	ජංගම ගිණුම්	ස්ථාවර තැන්පත් ගිණුම්
ඇමෙරිකානු ඩොලර්	50/-	100/-	1000/-
බ්‍රිතාන්‍ය පවුම්	50/-	100/-	750/-
යුරෝ	50/-	100/-	1,000/-
ඕස්ට්‍රේලියානු ඩොලර්	75/-	150/-	1,350/-
කැනේඩියානු ඩොලර්	75/-	150/-	1,300/-
සිංගප්පූරු ඩොලර්	75/-	150/-	1,500/-
ජැපාන් යෙන්	6,000/-	12,000/-	110,000/-
හොංකොං ඩොලර්	400/-	800/-	8,000/-
නිව්සීලන්ඩ් ඩොලර්	75/-	150/-	1,500/-
ස්විස් ෆ්‍රැන්ක්	50/-	100/-	1,000/-
ස්විඩිෂ් ක්‍රෝනර්	450/-	900/-	9,000/-
ඩැනිෂ් ක්‍රෝනර්	350/-	700/-	6,500/-
නෝර්විජීයන් ක්‍රෝනර්	450/-	900/-	8,750/-
චීන යුවාන්	350/-	700/-	6,750/-
තායි භාට්	1650/-	3300/-	33,000/-
ඉන්දියානු රුපියල්	4000/-	8000/-	80,000/-

4.3.

- a) මූලික තැන්පතුවක් නොමැතිව රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුමක් (DFCAs) / රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුමක් (DRAs), ඉතුරුම් / ජංගම වශයෙන් විවෘත කළ හැකිය.
- b) වසර 2 කට වැඩි කාලයක් කිසිදු ක්‍රියාකාරිත්වයක් නොමැති ගිණුම් අකාර්ය ගණයට මාරු කරනු ලැබේ.
- c) වසරකට වැඩි කාලයක් ශුන්‍ය ශේෂයක් සහිත ගිණුම් ස්වයංක්‍රීයව වසා දමනු ලැබේ. එහෙයින්, ඔවුන්ගේ ගිණුම් වල ප්‍රමාණවත් ශේෂයක් පවත්වාගෙන යන මෙන් ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

5. රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුම් (DFCAs).

5.1. අනුමත බැර.

- 5.1.1. ශ්‍රී ලංකාවෙන් පිටත සිට බැංකු පද්ධතිය හරහා ගිණුම් හිමියා නමින් ලැබෙන විදේශ විනිමය ප්‍රේෂණ.
- 5.1.2. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ නීති වලට (AML/CFT) අනුගතවීමට බැංකුවලට හැකියාව ලබා දෙමින්, ප්‍රමාණවත් තොරතුරු / සාක්ෂි බැංකුවට ඉදිරිපත් කිරීමෙන් පසු ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද විදේශ විනිමය.
- 5.1.3. එකම ගිණුම් හිමියාගේ ආමුඛ ආයෝජන ගිණුමකින් (IIA) හෝ අක්වෙරළ බැංකු ඒකකයේ (OBU) පවත්වාගෙන යනු ලබන ගිණුමකින් සිදු කෙරෙන මාරු කිරීම්.
- 5.1.4. ගිණුම් හිමියා නොසලකා, රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුම් (DFCAs) / රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුම් (DRAs) වෙතින් කෙරෙන මාරු කිරීම්.
- 5.1.5. ගිණුමේ ඇති මුදල් මත විදේශ මුදලින් උපයාගත් පොළිය.

5.2. අවසර ලත් හර.

- 5.2.1. ශ්‍රී ලංකාවෙන් පිටතට සිදු කරන ලද ඕනෑම ආමුඛ ප්‍රේෂණ.
- 5.2.2. සංචාරක අරමුණු සඳහා විදේශ මුදලින් මුදල් ආපසු ගැනීම.
- 5.2.3. ශ්‍රී ලංකාව තුළදී ශ්‍රී ලංකා රුපියල් වලින් මුදල් ලබා ගැනීම.
- 5.2.4. එකම ගිණුම් හිමියාගේ ආමුඛ ආයෝජන ගිණුමකට (IIA) හෝ අක්වෙරළ බැංකු ඒකකයේ (OBU) පවත්වාගෙන යනු ලබන ගිණුමකට කෙරෙන මාරු කිරීම්.

5.2.5. ගිණුම් හිමියා නොසලකා, රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුම් වලට (DFCAs) සහ රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුම් (DRAs) වලට කෙරෙන මාරු කිරීම.

5.2.6. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සම්බන්ධයෙන් වෙනත් ඕනෑම පුද්ගලයෙකුගේ පුද්ගල විදේශ මුදල් ගිණුමකට (PFCA) ව්‍යාපාර විදේශ මුදල් ගිණුමකට (BFCA) කෙරෙන මාරු කිරීම.

6. රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුම (DRA)

6.1. අවසර ලත් බැර.

6.1.1. ගිණුම් හිමියා වෙනුවෙන්, ශ්‍රී ලංකාවෙන් පිටත සිට බැංකු පද්ධතිය හරහා ලැබෙන ජේෂ්ණ.

6.1.2. ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයෙකුගෙන්, වෙනත් ගිණුම් හිමියෙකුට ගෙවිය යුතු වීසා ගාස්තු එකතු වීම්, ආපසු ගෙවීම් / වැටුප් සහ වෙනත් සමාන ගෙවීම් ප්‍රතිපූර්ණය කිරීම.

6.1.3. ගිණුම් හිමියා විසින් අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවෙන් ලබාගත්, ඔහු සතු මෝටර් රථ අලෙවියෙන් ලැබෙන මුදල්.

6.1.4. එකම ගිණුම් හිමියාගේ ආමුඛ ආයෝජන ගිණුම වෙතින් කෙරෙන මාරු කිරීම්.

6.1.5. ගිණුම් හිමියා නොසලකා, රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුම් (DFCAs) සහ රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුම් (DRAs) වලින් මාරු කිරීම.

6.1.6. ගිණුමේ ඇති මුදල් මත විදේශ මුදලින් උපයාගත් පොළිය.

6.2. අවසර ලත් හර.

6.2.1. ශ්‍රී ලංකාව තුළදී ශ්‍රී ලංකා රුපියල් වලින් මුදල් ලබා ගැනීම.

6.2.2. වීසා ගාස්තු, මුදල් ආපසු ගෙවීම්, ප්‍රතිපූර්ණ ඇතුළුව ගිණුම් හිමියාගේ ප්‍රවර්තන ගනුදෙනු සම්බන්ධයෙන් වූ ප්‍රතිමුඛ ජේෂ්ණ.

6.2.3. ගිණුම් හිමියා සතු මෝටර් රථ අලෙවියෙන් ලැබෙන මුදල් සම්බන්ධයෙන් වූ ප්‍රතිමුඛ ජේෂ්ණ.

6.2.4. එකම ගිණුම් හිමියාගේ ආමුඛ ආයෝජන ගිණුම (IIA) වෙත කෙරෙන මුදල් මාරු කිරීම්.

6.2.5. ගිණුම් හිමියා නොසලකා, රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුම් (DFCAs) සහ රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුම් (DRAs) වලට කෙරෙන මාරු කිරීම්.

6.2.6. අදාළ රේඛීය අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද විදේශ විනිමය පිළිබඳ වෙනත් ඕනෑම ගනුදෙනුවක්.

7. ගාස්තු සහ අයකිරීම්.

අනුපාත සහ අයකුම සඳහා පහත වෙබ් අඩවියට යොමු වන්න.

<https://www.peoplesbank.lk/roastoth/2025/06/Foreign-English.pdf>